



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

2000 අංක 37 දරන සිරාපේ අරාබි විද්‍යාලයේ
මහුරා සහාව (සංස්ථාගත ක්‍රියෝ) පතන

[සහතිකය සටහන් කළේ 2000 ජූලි මස 28 වන දින]

ආණ්ඩුවේ තියමය පරිදි මූද්‍යය කරන ලදී.

2000 ජූලි මස 28 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට්
පත්‍රය II වන කොටසේ අතිරේකයක් විශයෙන් පළ කරන ලදී

ශ්‍රී ලංකා රජයේ මූද්‍ය දෙපාර්තමේන්තුවේ මූද්‍යය කරන ලදී.

කොළඹ 1, රජයේ ප්‍රකාශන සාරයායයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු. 5.75 ඩී.

තැපැල් ගාස්තුව : රු. 3.50 ඩී.

2000 අංක 37 දරන සිරාප අරාධි විද්‍යාලයේ
මූල්‍ය සහාව (සංස්ථාගත කිරීම්) පනත

[සහතිකය සටහන් කළේ 2000 ජූලි මස 28 වන දින]

එල්.ඩී.-මි. 18/98.

සිරාප අරාධි විද්‍යාලය මූල්‍ය සහාව සංස්ථාගත කිරීම
සඳහා මුළු පනතකි.

සිරාප අරාධි විද්‍යාලය යනුවෙන් හඳුනුවනු ලබන විද්‍යාලයක් පුරුෂිකාරී.
මධ්‍යමාවයි හි පිහිටුවා ඇති හෙයින් ද :

එම විද්‍යාලය පරිපාලනය කිරීම හා කළමනාකරණය කිහිම
මූල්‍ය සහාවක් මගින් කර ඇති හෙයින් ද :

එම මූල්‍ය සහාව සංස්ථාගත කරන ලෙස ඉල්ලා ඇති හෙයින්
හා එම ඉල්ලීම ඉශ්ච කිහිම මහතන යහපත පිළිස්ස වන
හෙයින් ද :

ශ්‍රී ලංකා ප්‍රජාත්‍යානික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙයේ පත්‍රවනු ලැබේ :-

1. මේ පතන 2000 අංක 37 දරන සිරාප අරාධි විද්‍යාලයේ පුළුල් නාමය.
මූල්‍ය සහාව (සංස්ථාගත කිරීම්) පතන යනුවෙන් හඳුනුවනු
ලැබේ.

2. මේ පතන ත්‍රියාන්තමක විමේ දින සිට සහ ඉන් පසුව,
(මෙහි මින් මතු “විද්‍යාලය” යනුවෙන් හඳුනුවනු ලබන)
මධ්‍යමාවයි හි සිරාප අරාධි විද්‍යාලයේ මූල්‍ය සහාවේ කටයුතු
මෙකෙක් කළ කළමනාකරණය කළ සහ ඉටු කළ තැනැත්තන්
සහ මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාවේ මූල්‍ය සහාවට
මේ පතනේ විධිවිධානවලට සහ මේ පතන යටතේ සාදන ලද
රිතිවලට අනුකූලව මින් මතු ඇතුළත් කරගනු ලබන තැනැත්තන්
(මෙහි මින් මතු “සංස්ථාව” යනුවෙන් සඳහප් තාරනු ලබන)
“සිරාප අරාධි විද්‍යාලයේ මූල්‍ය සහාව” යන නාමය සහ
අභිඛානය යටතේ අවශ්‍යිත්තන පැවැත්මක් ඇති සංස්ථාවක් බවට
පත්වීය යුතු අතර ඒ නාමයෙන් එය විසින් ද එයට විරුද්ධව ද
සියලු අධිකරණවල තැබූ පවත්තු ලැබිය හැකි ය. තවද, පොදු
මුදාවක් තබා ගැනීමේ සහ එය පාවත්වී කිරීම් ද ස්වත්සය
අභිමතය හා කුම්ඩත්ත පරිදි එය වෙනස් කිරීම් ද පුරණ බලය
සහ අධ්‍යාපනය එයට ඇත්තේ ය.

සිරාප අරාධි
විද්‍යාලය මූල්‍ය
සහාව සංස්ථාගත
කිරීම.

සංස්ථාගත පොදු
පරමාර්ථ.

3. සංස්ථාගත පිහිටුවනු ලබන්නේ කවිර පොදු පරමාර්ථ සඳහා
ද ඒ පොදු පරමාර්ථ පහත දැක්වෙන පරිදි විය යුතු යයි මෙයින්
ප්‍රකාශ කරනු ලැබේ :-

- (අ) මතිඩිමාවයි හි පිහිටුවා ඇති පිරාම් අරාබි විද්‍යාලය
කළමනාකරණය කිරීම, සංවර්ධනය කිරීම සහ
පවත්වාගෙන යාම :
- (ආ) ගුද්ධ වූ තුරානයට සහ “හදින්” වලට අනුකූලව ඉස්ලාමීය
ආගම අරාබි කාෂාවෙන් ඉගුන්වීම සඳහා දෙරෙයය
දීම :
- (ඇ) “දලමාවරු” පුහුණු කිරීම සඳහා පහසුකම් භැඳීම :
- (ඈ) අධ්‍යායන පොදු පහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස්
පෙළ පරික්ෂණ සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන
අමාත්‍යාංශය මගින් අනුමත කර ඇති විෂයමාලාවන්ට
අනුකූලව ඉස්ලාමීය ආගමික අධ්‍යාපනය ලබා ගැනීමට
අවස්ථාව ලබා දීම :
- (ඉ) “තක්ටිවි” වලට අනුකූලව හෝ නිසි උච්චාරණය සහිතව
ගුද්ධ වූ තුරානය කට පාඩිම්න් කියවීම උනන්දු
කරවීම :
- (ඊ) මූස්ලිම් කාන්තාවන්ගේ සමාරදිය, ආර්ථික හා
අධ්‍යාපනික දියුණුව් උදෙසා වෙනම ආයයක් පවත්වා
ගෙන යාම :
- (උ) පුහු සිසු දරුවන්ට ගිහුන්වා ප්‍රධානය කිරීම සහ මුළුන්ට
වැඩිදුර ඉගෙන්මට අවශ්‍ය වෙනත් උදව් උපකාර
කිරීම :
- (ඌ) තරුණ තරුණියන්ට වෘත්තීයමය පුහුණුවන් ලබා දීම :
සහ
- (ඍ) ඉහත සඳහන් පරමාර්ථ මූද්‍යන්හන් කර ගැනීම සඳහා
අවශ්‍ය හිතකර හෝ ආනුෂ්ජික වන හෝ විය හැකි
වෙනත් හියා, කරුණු සහ දේවල් කිරීම වේ.

4. මේ පත්‍රෙන් සහ වෙනත් යම් ලිඛිත තීක්ෂණ විධිවිධානවලට යටත්වා, බැංකු හිඳුම් විවෘත කිරීම්, ප්‍රතිචාරයන් යාමේ හා විසා දැමීමේ ද ඇප ඇතිව හෝ ගැනීම් මූදල් නෑයට ගැනීම් හෝ ලබා ගැනීම් ද දෙකිය හෝ විදෙකිය පුද්ගලයන්ගෙන් හා ආයතනවින් පුද්ගලයන් හා පරිත්‍යාග හාර ගැනීම් හා එකඟ කිරීම් ද සංස්ථාවේ අරමුදල් ආයෝජනය කිරීම් ද සංස්ථාව වෙත සතුකර දී ඇති හෝ සංස්ථාව විසින් අත්කර ගෙන ඇති හෝ සංස්ථාව විසින් දරනු ලෙන යම් ඉව්‍යමක ගොඩනැගිලි කිසිවක් ඉදි කිරීම් ද සංස්ථාවේ පරමාර්ථ ත්‍රියාවේ යෙදවීමට අවශ්‍ය තීලිදරයන් සහ සේවකයන් සේවයෙහි යෙදීම්, සේවයෙහි තීපුක්ත් කිරීම් හා සේවයන් ඉවත් කිරීම් ද බලය ඇතුළුව සංස්ථාවේ පරමාර්ථ පියලුම හෝ ඉත් කිසිවක් හෝ ඉටු කිරීමට හෝ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය හෝ හිතකර හෝ පියලු කටයුතු, කාරණා හා දේවල් කිරීම්, ඉටු කිරීම් සහ ත්‍රියාන්තමක කිරීම් බලය සංස්ථාවට ඇත්තේ ය.

සංස්ථාවේ සාමාන්‍ය බලතා.

5. (1) සංස්ථාවේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා සහ සංස්ථාවේ පරමාර්ථ මූදන් පැමුණුවා ගැනීම සඳහා මේ පත්‍රෙන් හෝ වෙනත් යම් ලිඛිත තීක්ෂණ විධිවිධානවලට අනුතුතු නොවන රිති, සංස්ථාවේ යම් මහා සඟා රැස්වීමක දී රෝ පැමුණු ජන්දය දෙන සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකකට නොඅඩු ජන්දයෙන් කළ යැදීම තීත්‍යතුතු වන්නේ ය. එවැනි රිති සාදනු ලැබීමෙන් පසු එවැනි රැස්වීමක දී එවැනි ම ආකාරයන් ජීවා වෙනස් කිරීම, එවාට යමක් එකතු කිරීම, එවා යායෝධිතය කිරීම හෝ පරිවිෂ්ණු කිරීම් තීත්‍යතු ලැබීය හැකි ය.

සංස්ථාවේ රිති.

(2) මේ පත්‍රෙන් ත්‍රියාන්තමක විම ආරම්භවන දිනයට පෙරාකුව ම මූ දිනයේ දී සහාවෙහි බලපැවැත්තු රිති මේ පත්‍රෙන් හෝ වෙනත් යම් ලිඛිත තීක්ෂණයට අනුතුතු නොවනතාක් දුරට මේ වගන්තීය යටතේ සංස්ථාවේ විසින් සාදනු ලැබූ රිති ලෙස සළකනු ලැබීය පුදු ය.

(3) සංස්ථාවේ සාමාජිකයෝ සංස්ථාවේ රිතිවලට යටත් විය යුත්තා ය.

6. මේ පත්‍ර ත්‍රියාන්තක්වීම ආරම්භවන දිනයට පෙරාකුව ම මූ දිනයේ දී සහාවෙහි පැවැති පියලුම ණය සහ බැරකම් සංස්ථාව විසින් ගෙවා තීදහස් කළ පුදු අතර, එදිනට සහාවට අයවිය පුදු පියලු ණය හෝ ගෙවිය පුදු දායක මූදල් හා ආධාර මූදල් මේ පත්‍රෙන් කාර්යය සඳහා සංස්ථාවට ගෙවිය පුදු ය.

සහාව විසින් ගෙවිය පුදු සහ සහාවට අයවිය පුදු නය.

සංස්ථාව විසින්
ව්‍යවසායා හෝ
කිරීම් දෙපාල
දැරිය හැකි හා
බැහුරු යළ හැකි
වේ.

7. යම් මිලට ගැනීමකින්, පුදානයයකින්, ත්‍යාගයකින්, තේත්තාමේන්තු තීයාදනයකින් හෝ වෙනත් ආකාරයකින් පාඨ්‍රාව වෙත සතුවන යම් ව්‍යවසායා හෝ කිරීම් දෙපාලන් හාර ගැනීම හා දැරීම සංස්ථාවේ රිතිවිලට යටත්ව සංස්ථාව විසින් කළ හැකි අතර ඒ සඳහා පාඨ්‍රාවට තීතියෙන් බලය ඇත්තෙන් ය. තවද එවැනි දෙපාල මේ පතනේ කාර්යය සඳහා සංස්ථාවේ තන් කාලයේ බලපෑවන්නා රිතිවිලට යටත්ව ඒ දෙපාල විතිකීමේ, උකස් කිරීමේ, බදුදට දීමේ, ප්‍රව්‍යාපන සංස්ථාවේ හෝ වෙනත් ආකාරයකින් බැහුරු කිරීමේ පූර්ණ බලය සහිතව පාඨ්‍රාව විසින් දැරිය යුතු ය.

සංස්ථාවේ දරමුදල.

8. (1) සංස්ථාවට එහිම අරමුදලක් තීවිය යුතු අතර, සංස්ථාවේ සඳහා සහ වෛනුවෙන් මෙතෙක් හාර ගනු ලැබූ හෝ මින් මතු හාර ගනු ලබන ත්‍යාග, රික්ප්‍රවරණ පැවැරීම්, පරිත්‍යාග, ග්‍රාහක මුදල, ආයක මුදල, ගාස්තු හෝ පුදාන සංස්ථාව විසින් තීරණය කරනු ලබන පරිදි එක බැංකුවෙක හෝ බැංකු වැඩි ගණනක සංස්ථාවේ බැරට තුන්පත් කරනු ලැබිය යුතු ය.

(2) මේ පතන යටතේ ස්ථිරය බලන්න සහ කර්තව්‍ය හියානමක කිරීමේ දී සහ ඉවු කිරීමේ දී සංස්ථාව විසින් දරනු ලබන වියදම් පියවීමට අවශ්‍ය පියුහු මුදල අරමුදලන් ගෙවනු ලැබිය යුතු ය.

(3) සංස්ථාවේ මුදල සහ දෙපාල කවර ස්ථානයකින් උද්‍යන වුවද මෙහි දක්වා ඇති පරිදි පුදෙක් ම සංස්ථාවේ පරමාර්ථ ප්‍රවිත්තිය කිරීම සඳහා අදාළ කර ගත පුතු අතර දත් කියීම පාඨ්‍රාක්, ලාභායක්, ප්‍රසාද දීමනාවක් හෝ අන් කවර හෝ ලාභායක ආකාරයෙන් සංස්ථාවේ සාමාජිකයන්ට කෙළින්ම හෝ අන්‍යාකාරයකින් ගෙවීම හෝ පැවැරීම කරනු නොලැබිය යුතු ය.

හිඹුම් විගණනය.

9. (1) සංස්ථාවට ලැබූ හෝ සංස්ථාව විසින් වියදම් කරනු ලැබූ පියුහු මුදල පිළිබඳව සංස්ථාව විසින් තීපි අපුරින් හිඹුම් තැබීමට යැලුළේවිය යුතු ය.

(2) සංස්ථාව විසින් පත් කරන ලද වරළන් ගණකාධිකාරී ආයතනයේ ආස්‍රිත සාමාජිකත්වය දරන විගණකවරයකු හෝ විගණකවරයන් විසින්, යුතු වර්හයක දී ම යටත් පිරිසේයින් එකවරක් සංස්ථාවේ හිඹුම් පරික්ෂා කොට විගණනය කළ යුතු අතර ආදායම් සහ වියදම් හිඹුමේහි සහ යේෂ් පත්‍රයෙහි තීරවිද්‍යනාව තහවුරු කළ යුතු ය.

10. සංස්ථාවේ රිතිවලින් එයිවිධාන සැලයෝ ඇති තැනැත්තන්
සංඛ්‍යාවක් ඉදිරිපිට දී මිය සංස්ථාවේ මූදාව කිසිදු සාධන
ප්‍රත්‍යක්ෂ තොතුන්ගිය යුතු අතර, එකී තැනැත්තන් තමන් පැමිණ
කිටි බවට ලකුණක් වශයෙන් එකී සාධන ප්‍රත්‍යෙහි තම තම
අත්සන් කළ යුතු ය. එම අත්සන් කිරීම සාක්ෂිකරුවෙනු වශයෙන්
යම් තැනැත්තකුගේ අත්සන් කිරීමට පරිබාහිරව එය යුතු ය.
11. මේ පතනේ සඳහන් තැනැත්තන් සහ මුළුන් වෙතින්
මුළුන් මාරුගයෙන් හෝ මුළුන් යටතේ කිමිකම් කියන වෙනත්
තැනැත්තන් හැර ශ්‍රී ලංකා ජනරජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක
හෝ සංස්ථාවක හෝ වෙනයම් තැනැත්තන්ගේ ඇයිතිවාසිකම්වලට
මේ පතනේ ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපැළුමක් තොවය
යුතු ය.
12. මේ පතනේ සිංහල සහ දෙමළ හාඟා පාය අතර යම්
අනෙකුතුලතාවක් ඇතිවශ්‍යවෙනාත්, එවිට සිංහල හාඟා පායිය
බලපැවැත්විය යුතුය.
- සංස්ථාවේ මූදාව.
ජනරජය සා
අන්තර්ජාලයේ
අයිතිවාසිකම්
ආරක්ෂා කිරීම.
- අනෙකුතුලතාවක්
ඇතිවි එට සිංහල
හාඟා පායිය
බලපැවැත්විය යුතු
වේ.

ජාරිවූ නැත්තුවේ පිහළ රාජ්‍ය සෙවීම්පත්වල දහ තෙනුවල වාරිකි දායක මිල (අදිකිය) රු. 870 කි. (විදෙසිය) රු. 1,160 කි. අංක 32, ව්‍යාපෘතිවර්ධන මණ්ඩලය, ලෝච්ච පාර, කොළඹ 01, රජයේ ප්‍රකාශන කාර්යාලයේ අධිකාරී එක දුම් වර්ෂයකම දෙදුම්වර මය 15 වැනි දිනට පාර දායක මුදල ගෙවා ප්‍රස්ථාන උග්‍රාහී රාජ්‍ය ප්‍රජා මෙයි.